

දුරකථන  
නොක්ලපෝසි  
Telephone ) 0112669192, 0112675011  
              ) 0112698507, 0112694033  
              ) 0112675449, 0112675280

ගැස්ට්  
බෙක්ස්  
Fax ) 0112693866  
              ) 0112693869  
              ) 0112692913

පිටුව් තෙවුම  
මිනින්දෝ මුක්සාරී  
e-mail ) postmaster@health.gov.lk  
              ) )  
ලේඛ ඇඟිය  
ඩිජ්‍යාලිය  
website ) www.health.gov.lk  
              ) )



සුවසිරිපාය  
සුවසිරිපාය

## SUWASIRIPAYA

### සෞඛ්‍ය අමාත්‍යාංශය ස්‍යාංචාර අමේස්ස් Ministry of Health

පොදු වකුණෝධ ලිපි අංක : 02-07/2022

පළාත් සෞඛ්‍ය ලේකම්වරයෝ,  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා ජාතික රෝගල  
පළාත් සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරයෝ,  
රේඛිය අමාත්‍යාංශය යටහත ගැනෙන යියුම රෝගල් අධ්‍යක්ෂවරයෝ  
ප්‍රාදේශීය සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරයෝ,  
අදාළ ආයතන ප්‍රධානීන්,

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්මික ගිල්පිය දේවා ගණයේ I වන ශ්‍රේණියේ PL-3-2006 (ඒ)  
වැඩපිළි පරිමානය නියම කර ඇති සෞඛ්‍ය රියදුරු තනතුර සඳහා නියමිත  
ඇත්වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය – 2022 (පළමුවන වරය)

සෞඛ්‍ය රියදුරු තනතුරයි | වන ශ්‍රේණියට උසස්කර වසර 05 ක් ගෙවීමට පෙර සමත් වියදුතු වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය 2022/03/26 දින ද සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.  
විගාය පවත්වනු ලබන ද්‍රානය හා වේළාඩ ප්‍රවේශ පත්‍රයේ සඳහන් කරනු ඇත.

#### 02. කුදානුකම්

මෙම විනාශයට අයදුම්කළ භාෂ්‍යක් සෞඛ්‍ය රියදුරු තනතුරයි | ශ්‍රේණියට උසස්ක්‍රීමක් ලබා සිටින, මෙහෙත් විනාශය කම්පුර්නාකර නොමැති නිලධාරීන්ට පමණි.

යැයු. : සෞඛ්‍ය, පොශන හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්මග අංක 02-90/2015 හා 2015.08.12 දිනකි  
පොදු වකුණෝධ ලිපියෙහි සඳහන් පරිදි 2012.07.27 දිනට සෞඛ්‍ය රියදුරු දේවයේ | ශ්‍රේණියේ වියර පහ (05) ක් ඉක්මවා ඇති  
නිලධාරීන් මෙම කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙන් තිබුනු ඇති විටින් ඔවුන් විවිධ අයදුම් කළයුතු නොවේ.

තවද අයදුම්පත් හාරුගන්නා අවකන් දිනය වන 2022/03/04 වනවිට | ශ්‍රේණියට පත්කර, අදාළ පත්වීම් ලිපිය ලබාදා නිලධාරීන්ගේ අයදුම්පත් පමණක් මා වෙන එවැනි කටයුතු කරන්න.

#### 03. අයදුම්පත්

මෙම වකුණෝධ ලිපිය අවකනයේ දේවා ඇති ආකෘතිය අනුව අයදුම්කරවන් විසින් සකස් කරගෙනයුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, තොළඹ 10, ප්‍රස්‍ය බ්ලේඩ්ගේම වීමලවාය නිම් මාවත, අංක 385, "දුවලිරිපාය" සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යක්ෂ (විනාශ) වෙත  
2022/03/04 දින ගෝ රට පෙර ලැබෙනයේ ලියාපදිංචි තැපෑලෙන් එවිට යුතුය. සැම අයදුම්පතකම දේවා ඇති තොරතුර තිවරදී  
බව ආයතන ප්‍රධානීය විසින් යහාතික කර තිබිය යුතුය. තම අයදුම්පත සමඟ රාජකාරී ලිපිනය නො පොදුගැලීම ලිපිනය මිනිනද ර. 45.00 ක් එවිනා මුද්දර අලවු 9" x 4" ප්‍රමාණයේ මූහුම් කටර 2ක් ද එවිට යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අයම්පුර්න හෝ වරෙදී සහිත වන අයදුම්පත්ද නැවත දැනුම්දීමකින් නොවා ප්‍රතික්ෂේප කරනු ලැබේ.

යැයු. : ආදර්ශ අයදුම්පතකි ආකෘතියට අනුව, අයදුම්පතා ප්‍රමාද විය ඇති අංක 01 සිට 03 දේවාන් දෙවන  
පිටුවේ අංක 04 සිට 08 දේවාන් සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන යියුම අයදුම්පතා නැවත දැනුම් දීමකින්  
තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

මෙහේ ඇයය  
නැතුතු තිබූ  
My No. ) CF/EXO/01/2022  
              ) )  
මූල්‍ය ඇයය  
ඡාමතු තිබූ  
Your No. : )  
දිනය  
තික්ති  
Date ) 2022.01.25  
              ) )

04. විනාග ගාස්තු

- I. විනාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විනාග ගාස්තුවලුත් තිදුනයේ කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක විෂයකට රු. 25/- බහුත් අවලංගු නොකළ මුදලද අයදුම් පත්‍රයේ අලව් තමන්ගේ අත්සන හා දිනය යොදා අවලංගු කළයුතුය.
- II. කිසිදු කරණුන් මත මෙයේ ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් යෙදාගා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් ඩියුකරනු නොලැබේ.

05. විනාගයට අශ්‍යුලත් කර ගැනීම.

- I. පිළිගත් අයදුම්පත් යෙදාගා අපේෂකෘතයන්ට ප්‍රවේශපත් තිබුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් තියෙමග පරිදි සම්පූර්ණකර විනාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළයුතුය. එයේ නොමැතිව විනාගයට පෙනී කිවීමට ඉඩමදෙනු නොලැබේ.
- II. විනාග අපේෂකෘත/ඇලේක්ෂනිකාවන් විසින් විනාග ගාලුව තුළදී විනාග ගාලුධිපතිට ස්වකිය අනෙකුතාවය තැගවුරු කළයුතුය. එ යෙදාගා පහත දැක්වෙන ලියකියටිල අතුරින් එකක් ඉදිරිපත් කළයුතුය.
  - (ආ) පාතික හයුළුම්පත
  - (ඇ) සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස තිබුත්කරන ලද හයුළුම්පත
  - (ඇ) වලංගු රියදුරු බලපත්‍රය
  - (ඇ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

06. විනාග පරිපාටිය

මෙම විනාගය තනතුරට අදාළ විෂයය දැනුම සම්බන්ධ බහුවරණ මාදිලයේ ප්‍රශ්න 50 කින් යුත් ලබා පරික්ෂණයක් මෙය පැවතීමේ. මුළු මකුනු 100 ක් සමන් විම සඳහා අවම වශයෙන් මකුනු 40 ක් ලබාගත යුතුය. කාලය පය 01 ක්.

07. විෂය තිරයේය

තනතුරට අදාළ විෂයය දැනුම ප්‍රශ්න පැවතිය

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන හඳුනී අවශ්‍යක ගෙවීමෙන් උග්‍ර හා විකලුණාග රෝගී, ප්‍රවාහන පුහුණුවීම්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරියේ කාර්යාලය විසින් තිබුත්කර ඇති රිය පැදිලිමේ අත්පෙරි දැනුම හා මෝටර් රථ යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ දැනුම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ලබන ගෙවීමෙන් උග්‍ර හා නිවැරදි ප්‍රතිඵලි දැනුම යුතුය.

08. විනාග සම්බන්ධ රෙගුලකී අනුගමනය කිරීම

අපේෂකෘතයින් විසින් වෙනත් අපේෂකයෙකුගේ උග්‍රර පැවතියෙන් හෝ කුමන හෝ පොනකින්, හෝ කවර ආකාරයක යටහන් සහිත කොලයකින්, හෝ වෙනත් කියිවකින් හෝ බලා උග්‍රර ලිවිම තහනමිය. වෙනත් අපේෂකයෙකුගේ උග්‍රර පැවතිය දෙය බැලීමද නොකළ යුතුය. එයෙම වෙනත් අයදුම්කරුවෙකුට උදවී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගෙන් හෝ පුද්ගලයකුගෙන් උදවී ලබාගතීමෙන්ද වැළකි කිවීය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා එ හා සමන සත්තිවේදන හා විද්‍යාත් උපකරණය හාවිනා කිරීමෙන් වැළකි කිවීය යුතුය. මෙම නිති කඩ කරනු ලබන විනෑම අපේෂකයෙකු දියුවම් ලකිමට යටත් වනු ඇත.

09. කරණාකර මෙම විනුලේඛ ලිපියේ අඩංගු දී ඔබ ආයතනයේ තියුණු සියලුම අදාළ නිලධාරීන්ගේ දැනගැනීමට සැල්වන්න. මෙම තොටතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙති අඩවියෙන්ද ලබා ගෙන හැකිය.

යැයු : මෙම විනුලේඛ ලිපියේ දීංගල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර ගම් අනුත්‍යාලාවයක් මත්‍රවුවගෙන් දිංගල මාධ්‍ය විනාග නිවේදනය බලපෑවන්වේ.

චාල්ක විවි. ගම්ගේ  
නියෝජන අධික්ෂණ ජනරාල් (පාලන) ||  
සෞඛ්‍ය අමාත්‍යාංශය  
"සුවිසිරිපාය"  
කොළඹ 10.

එම් එම් ගම්ගේ  
නියෝජන අධික්ෂණ ජනරාල් (පාලන) ||  
ලේකම් බෙනුව්ව  
සෞඛ්‍ය අමාත්‍යාංශය

සොබඟ අමාත්‍යාධික ප්‍රධානීක දේශපාලන සේවා ගණයේ | වන ග්‍රෑනියේ PL-3-2006 (ඒ) වැවුප් පරිමානය නියම කර ඇති සොබඟ රියදුරු තනතුර සඳහා නියමිත තුන්වන කාර්යක්ෂමතා කඩුවම පරික්ෂා මූල්‍ය - 2022 (පළමුවන වරය)

**01** (ආ) (i) අයම්මිකරගේ සිමුප්පත් නම ( කිහිපෙන් ): .....

(ii) അയള്ലികൾക്കു നല്കിയ അനുഭവങ്ങൾ ( മാറ്റം പെട്ടത് ) :

(iii) මුලකරු සමග නම ( සිංහලෙන් ): .....

(iv) මුලකරු සමග නම ( ඉංග්‍රීසි කළුවල් ඇතුරුන් ):

(5)

- i. | ශේෂීයට පත්කල/ උගය කළ ලිපි අංකය .....  
දිනය .....

ii. 2022..... දිනට | වන ශේෂීයේ ගේව කාලය .....

iii. දැනට ලබන වාර්ෂික වැටුප .....

iv. ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය 

--	--	--	--	--	--	--	--

v. ජාතික හඳුනුම්පත් අංකය 

--	--	--	--	--	--	--	--

vi. විද්‍යුත් ලිපිනය .....

02 (அ) ஒன்று கேவல் கருத அடித்து (கீங்களென்று).....:

(ଓନ୍‌ଟ୍ରିକ୍ସିଯେନ୍) .....

(ආ) එය අයන් දැක්වූත්කෙය .....

(ඇ) එම අයනනය අයත් වන්නේ - රේඛිය අමු(න්ද)ගයට   
 - පලුත් සහාවට

(ඇ) පලුත් කානෙවි නම් අදාළ පළාත .....

(ඉ) විනාග ප්‍රවේශ පතුය එම් සඳහා පහැදිලිව ලෙනය මියන ලද 9" X 4" ප්‍රමාණයේ රු 45.00 ක මුද්දර ඇලවු මියම් කවර 02ක් අයදුම්පතුයට අමුණන ලද්දේද? .....

(ပ) (i) තැපෑල් පිළිතය ( නි-නලත් ) .....

(ii) තැපැල් ලිපිනය ( ඉංග්‍රීසි කෘතිවල් අකරිත් ) .....

**03** විනාශයට පෙනී නිවේන මාධ්‍යය ( කිංහල / දෙමළ මාධ්‍යය ) .....

- 04 (ආ) මෙම ප්‍රවීම මෙම විභාගයට පෙනී සිටියේද ? .....  
 (ඇ) අයදුම්පත් ඉදිරිපත් කරන්නේ ප්‍රවීම වනාවට නොවේ නම් මුද්දර අලවා නිබැඳු ?.....

මුද්දර කොටුව

**04 අයදුම්කරගේ සහතිකය**

මගේ දැනුම හා විශ්වාසය පරිභාව,

- (I) මෙම අයදුම් පත්‍රයේ යැදුහන්කර ඇති තොරතුරු සහභ බවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රවීම වනාවට බැඩින් විභාග ගස්තු ගෙවීම අනවශේ බවත් /ප්‍රවීම වනාවට නොවන බැඩින් රු..... ක් වටිනා මුද්දර අලවා ඇති බවත්\*, මෙම අයදුම්පත්‍රයට මා විධින් අලවා ඇති මුද්දර අවලංගු කිරීමට පෙර වලංගුව්, පාවිච්චි නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (II) ගොඩඟ අමාත්‍යාංශය විධින් විභාග පිළිබඳව පනාව ඇති නිතිරිතවලට එකාග්‍ර ක්‍රියාකාරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නුහුදුය්සකු බව පෙනී ගෙවාගැනීමෙන් මගේ විභාගාධේක්ෂණන්වය අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියා නො තිරනුයකට මම එකාග්‍රවන බවත් සහතික කරමි.

දිනය .....

අයදුම්කරගේ අත්සන

**06 පොදුගලුක ලිපිගොනු හාර විෂය නිලධාරියාගේ /නිලධාරිනියාගේ සහතිකය**

මෙම අයදුම්පත් හාරගත්තා අවකාන දිනයට පෙර මා වෙන හාරදුන් බවත්, පොදුගලුක ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විධින් නිවැරදිව මෙම අයදුම්පත් සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලුක ලිපිගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය .....

නම සහ අත්සන

**07 ආයතන ප්‍රධානීයාගේ සහතිකය**

.....මහතා/මිය/මෙනවිය\*.....නිලධාරියෙකු  
 වගයෙන් මෙම ආයතනයේ සේවය කරන බවත්, විභාගයට පෙනී සිටින්නේ ප්‍රවීම වනාවට බවත්/ ප්‍රවීම වනාවට නොවන බවත්,\* රු ..... ක් වටිනා මුද්දර මෙම අයදුම් පත්‍රයට අලවා ඇති බවත්/ මුද්දර ඇලුවීමට අනවශේ බවත්\* අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරගේ පොදුගලුක ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට/අයට\* සුදුසුකම් ඇති බවත්, මා ඉදිරිපිටදී ඇත්තාන් කළ බවද සහතික කරමි.

දිනය .....

ආයතන ප්‍රධානීයාගේ අත්සන

[ රඛර් මුළුව තහිය යුතුය ]

**08 විමධ්‍යගත කොට්ඨාංශ / විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය**

.....මහතා / මහත්මිය / මෙනවිය\*.....  
 නිලධාරියෙකු වගයෙන් මගේ ආයතනයේ සේවය කරන බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරගේ පොදුගලුක ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට / අයට\* සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය .....

විමධ්‍යගත කොට්ඨාංශ / විශේෂිත

ව්‍යාපාර ප්‍රධානීයාගේ අත්සන

[ රඛර් මුළුව තහිය යුතුය ]

( \* - අනවශේ කොටස සහ නැත්තා )